

**නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය - 2013**

නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වූ වර්ෂය සඳහා මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1994 අංක 11 දරන විද්‍යා හා තාක්ෂණ වැඩිදියුණු කිරීමේ පනතේ 40(3) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර ආයතනයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

**1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම**

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

**1.3 විගණකගේ වගකීම**

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතවලට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතවලට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරීවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම් වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස ආයතනයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් ආයතනයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය හා ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරණ මුදල් පනතේ 13 වගන්තියේ (3) හා (4) උපවගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

**1.4 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම**

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

**2. මූල්‍ය ප්‍රකාශන**

**2.1 තත්වගණනය කළ මතය**

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2013 දෙසැම්බර් 31 දිනට නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත වලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරණ බව මා දරන්නා වූ මතය වේ.

**2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම**

**2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති**

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

**(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 02**

සමාලෝචිත වර්ෂය තුළ මුදල් ගලායාම් හා ගලාප්ම් පිළිබිඹු වන පරිදි ප්‍රමිතියට අනුකූලව මුදල් ප්‍රවාහ ප්‍රකාශ පිළියෙල කළ යුතු නමුත් පහත දුර්වලතා නිරීක්ෂණය විය.

- i. වාර්ෂික පාරිතෝෂික ප්‍රතිපාදනය වර්ෂය තුළ ගෙවන ලද පාරිතෝෂිකයට හිලවී කර ශුද්ධ මුදල් ප්‍රවාහය පමණක් ඇතුළත් කර තිබුණි.
- ii. මූල්‍ය තත්ව ප්‍රකාශනය අනුව දේපල පිරියත හා උපකරණ මත වර්ෂයේ ක්ෂය රු.19,358,850 ක් වුවද එය රු.20,051,131 ක් ලෙස මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ දක්වා තිබුණි.

**(ආ) රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති අංක 03**

මූල්‍ය තත්වය හා මූල්‍ය කාර්යාධනය විශ්වාසදායී ලෙස නියෝජනය වන පරිදි ගිණුම්කරණ ප්‍රතිපත්තීන් හඳුන්වාදිය යුතු නමුත් දීර්ඝකාලීනව පරිශේෂව පවතින ණය ශේෂ වෙනුවෙන් අඩමාන ණය වෙන්කිරීම් ප්‍රතිපත්තියක් හඳුන්වා දී නොතිබුණි.

**(ඇ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත අංක 7**

වත්කමක් භාවිතය සඳහා සුදුසු තත්වයට පත්කළ අවස්ථාවේ සිට වත්කමක ක්ෂය කිරීම ආරම්භ කළ යුතු වුවත් එයට පටහැනිව වත්කම් මිලදීගත් සම්පූර්ණ වර්ෂයටම ක්ෂය කිරීමත්, ඉවත් කරන වර්ෂයට ක්ෂය නොකිරීමත් යන පදනම භාවිතා කර තිබුණි.

**2.2.2 ගිණුම්කරණ ප්‍රතිපත්ති**

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ගිණුම් ප්‍රතිපත්ති 1.4 අනුව උපචිත පදනම අනුගමනය කරන බව දක්වා තිබූ නමුත් ව්‍යාපෘති හා පාඨමාලා ආදායම් මුදල් පදනම මත ගිණුම්ගත කර තිබුණි.
- (ආ) වත්කමක ප්‍රයෝජනවත් ජීවකාලය සැලකිල්ලට ගෙන ක්ෂය ප්‍රතිශතය තීරණය කළ යුතු නමුත් පරිගණක හා උපාංග සම්බන්ධයෙන් යෝග්‍ය ක්ෂය ප්‍රතිපත්තියක් අනුගමනය කර නොතිබුණි.

**2.2.3 ගිණුම්කරණ අඩුපාඩු**

---

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) අයහාර ස්වරූපයේ වියදමක් වූ පුහුණුවීම් සඳහා දරන ලද රු.483,175 ක මුදල සමාලෝචිත වර්ෂයේ ලාභයට එරෙහිව කපාහරිනු වෙනුවට ඉදිරියට කරන ලද ගෙවීම් ලෙස ජංගම වත්කම් යටතේ ගිණුම්ගත කර තිබුණි.
- (ආ) භාණ්ඩාගාර ප්‍රදාන ගිණුමෙන් දැරිය යුතු රු.174,497 ක් අභාවකාල පිළිබඳ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවර්ධන පදනමේ අරමුදල් (Foundation For The International Non Governmental Development Of Space-FINDS) ගිණුමෙන් වැයකර තිබුණි. එම වියදම අරමුදල් ගිණුමට ලැබිය යුතු ලෙස, ජංගම වත්කම් යටතේ දක්වා තිබුණද එම මුදල භාණ්ඩාගාර ප්‍රදාන ගිණුමේ ජංගම වගකීම්ක වශයෙන් සටහන් නොකිරීමෙන් මූල්‍ය ප්‍රකාශනවල තුල්‍යතාවය ප්‍රශ්නකාරී විය.

**2.2.4 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම**

---

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) නිරවුල් නොකළ වර්ෂ 03 ට වැඩි රු. 392,208 ක් වූ ණයහිමි ශේෂ තුළ වර්ෂ 05 ට වැඩි ආපසු ගෙවිය යුතු තැන්පතු රු. 243,246 ක් තිබූ අතර එය මුදල් රෙගුලාසි 571(2) ප්‍රකාරව රජයේ ආදායමට ගැනීමට කටයුතු කර නොතිබුණි.
- (ii) සමාලෝචිත වර්ෂයේ තුළ නිරවුල් කළ යුතුව තිබූ එකතු කළ අගය මත බදු, ජාතීය ගොඩනැගීමේ බදු, උපයන විට ගෙවීමේ බදු හා මුද්දර බදු රු.2,140,054 ක් නිරවුල් කිරීමට කටයුතුකර නොතිබුණි.

**2.3 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම.**

---

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මුදල් රෙගුලාසි 371(2) පරිදි විවිධ කාර්යයන්ට ලබාදෙන අත්තිකාරම් අදාළ කාර්යය අවසන් වූ වහාම පියවිය යුතු වුවත්, වැඩ කරන දින 25 සිට දින 95 දක්වා කාල පරාසයක් තුළ අවස්ථා 9 කදී එකතුව රු.74,463 ක් ප්‍රමාද වී පියවා තිබුණි.

**3. මූල්‍ය සමාලෝචනය**

---

**3.1 මූල්‍ය ප්‍රතිඵල**

---

සමාලෝචිත වර්ෂය සඳහා ආයතනයේ මූල්‍ය ප්‍රතිඵලය රු. මිලියන 5.9 ක අතිරික්තයක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු. මිලියන 18.7 ක් වූයෙන් මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. මිලියන 12.8 ක අඩු වීමක් පෙන්නුම් කෙරුණි. මූල්‍ය ප්‍රතිඵලයේ අඩුවීම කෙරෙහි පසුගිය වර්ෂයට සාපේක්ෂව බාහිර ව්‍යාපෘති ආදායම රු. මිලියන 16 කින් පහළ යාම හා පුද්ගල පඩි නඩි රු. මිලියන 6 කින් ඉහළ යාම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

**3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය**

---

ජංගම අනුපාතය හා ක්ෂණික අනුපාතය 1:6 වැනි ඉහළ අගයක් ගෙන තිබූ අතර ජංගම වත්කම් කළමනාකරණය ප්‍රශස්ථ මට්ටමක නොපවතින බව පෙන්නුම් කෙරේ.

**4. මෙහෙයුම් සමාලෝචනය**

**4.1 කාර්යසාධනය**

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) සමාලෝචිත වර්ෂය සඳහා වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම, කාර්යසාධන දර්ශක ඇතුළත් කරමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ක්‍රියාකාරකම් කිසිවක් සංඛ්‍යාත්මක වශයෙන් ඇස්තමේන්තු කර දක්වා නොතිබුණු බැවින් අත්කරගත් ප්‍රගතිය බලාපොරොත්තු වූ මට්ටමේ පැවතියේද යන්න ඇගයීමට ලක්කළ නොහැකි විය.

(ආ) රොබෝයන්ත්‍ර රසායනාගාරයේ පර්යේෂණ කටයුතු වලට අදාළ කිසිදු කාර්යයක් සමාලෝචිත වර්ෂය තුළ ඉටු වී නොතිබුණි.

**4.2. කළමනාකරණ අකාර්යක්ෂමතා**

2013 ජුනි 25 දින Residual Current Circuit Breaker (RCCB) උපකරණය මිලදී ගැනීම සඳහා බැංකු ගාස්තු, පුහුණු වීම් හා අනෙකුත් වියදම් ඇතුළුව රු. 12,960,213 ක් වැය කර තිබුණි. මේ සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණය කර නොතිබුණි. 2014 අගෝස්තු 01 දින වන විටදී අපේක්ෂිත කාර්යයන් සඳහා මෙම උපකරණ උපයෝජනය කර නොතිබුණි.

**4.3 අරමුදල් උන උපයෝජනය**

ආයතනයේ දෛනික මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණයට වඩා රු. 2,215,199 ක අතිරික්ත මුදල් ප්‍රමාණයක් ජංගම ගිණුමක නිෂ්කාර්ය ලෙස රඳවාගෙන තිබුණි.

**4.4 කාර්ය මණ්ඩල පරිපාලනය**

සමාලෝචිත වර්ෂය සඳහා අනුමත මුළු තනතුරු සංඛ්‍යාව 176 ක් වන අතර, තථ්‍ය තනතුරු සංඛ්‍යාව 83 කි. ඒ අනුව තනතුරු 93 ක එනම් සියයට 53ක පුරප්පාඩු පැවති අතර මෙම පුරප්පාඩු පිරවීම සඳහා 2014 අප්‍රේල් 30 දින වන විට ද ක්‍රියාමාර්ගයක් ආයතනය විසින් ගෙන නොතිබුණි.

**5 ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය**

**5.1 ක්‍රියාකාරී සැලැස්ම**

ආයතනය විසින් සමාලෝචිත වර්ෂය සඳහා සකස් කර තිබූ ක්‍රියාකාරී සැලැස්ම 2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 5.1.2 ඡේදය අනුව සකස් කර නොතිබූ අතර එක් එක් කාර්යයන් සඳහා මූල්‍යමය සංඛ්‍යා දක්වා නොතිබීම නිසා පුනරාවර්තන සහ ප්‍රාග්ධන අයවැය ලේඛනවලින් අපේක්ෂිත ඉලක්කයන් ඉටුවී තිබේද යන්න තහවුරු කර ගැනීමට නොහැකි විය.

**5.2 අභ්‍යන්තර විගණනය**

අභ්‍යන්තර විගණන අංශයක් ස්ථාපිත කර අභ්‍යන්තර විගණක පමණක් අනුයුක්ත කර තිබීම හේතුවෙන් අභ්‍යන්තර විගණනයෙන් අපේක්ෂිත කාර්යයන් ඉටුකර ගැනීම අපහසු වී තිබුණි.

5.3. අයවැය ලේඛනමය පාලනය

-----

අයවැය ගත වියදම් සහ තත්‍ය වියදම් අතර සියයට 8 සිට සියයට 92 දක්වා පරාසයක් තුළ සැලකිය යුතු විචලනයන් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් වශයෙන් උපයෝගී කරගෙන නොතිබුණි.

6. පද්ධති හා පාලනයන්

-----

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු ආයතනයේ අධ්‍යක්ෂවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමුකළ යුතු වේ.

- (අ) අයවැය පාලනය
- (ආ) සැලසුම්කරණය හා ප්‍රගති පාලනය
- (ඇ) වත්කම් කළමනාකරණය
- (ඈ) වාහන පාලනය
- (ඉ) අත්තිකාරම් පාලනය
- (ඊ) ණයගැති හා ණයහිමි පාලනය
- (උ) තොග පාලනය
- (ඌ) ගිණුම්කරණය